

උතුරු නැගෙනහිර ප්‍රජා ප්‍රතිස්ථාපන හා සංවර්ධනය කිරීමේ (නෙකෝර්ඩ්) II (ණය අතිරේක) ව්‍යාපෘතිය
2012

1. මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව සහ මෙම වාර්තාවේ 3 ඡේදයේ දැක්වෙන කරුණු වලින් උද්ගතවන ගැලපීම් වලින් ඇති වන බලපෑම් හැර මාගේ මතය වනුයේ,

(අ) 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවයක කාල පරිච්ඡේදය තුළ ව්‍යාපෘතිය නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බව සහ ව්‍යාපෘතියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තත්ත්වය සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව 2012 සැප්තැම්බර් 30 දිනට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව,

(ආ) සපයන ලද අරමුදල් ඊවා සපයනු ලැබූ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණ බව,

(ඇ) 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවයක කාල පරිච්ඡේදය තුළ අග්‍රිම අරමුදල් ගිණුමෙන් ආපසු ගැනීම් සහ එම ගිණුමට ඌන පූර්ණය කිරීම් ව්‍යාපෘතිය විසින් පවත්වා ගනු ලැබූ පොත්පත් හා වාර්තාවල සත්‍ය හා සාධාරණ ලෙස හෙළිදරව් කර තිබුණු බව සහ 2012 සැප්තැම්බර් 30 දිනට ශේෂය එදිනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වාර්තා සමඟ සතුටුදායක ලෙස සසඳා තිබුණු බව,

(ඈ) ණය ගිවිසුමේ දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ප්‍රතිපූර්ණයන් සඳහා වූ ඉල්ලුම්පත් සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වියදම් ප්‍රකාශ (විප්‍ර) කෙරෙහි සාධාරණ ලෙස විශ්වාසය තැබිය හැකි බව,

(ඉ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දෙන ලද කරුණු නිවැරදි කර ගැනීමට කළමනාකරණය විසින් සතුටුදායක ක්‍රියාමාර්ග ගෙන තිබුණු බව , සහ

(ඊ) ණය ගිවිසුමේ දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වූ බවත්ය.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මූල්‍ය කාර්ය සාධනය

මූල්‍ය ප්‍රකාශනවලට සහ විගණනයට ලබා ගත හැකි වූ තොරතුරුවලට අනුව, 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවයක කාල පරිච්ඡේදය සඳහා ව්‍යාපෘති වියදම රු.1,177,405,559 ක් වූ අතර 2012 සැප්තැම්බර් 30 දිනට සමුච්චිත වියදම රු.1,680,137,239 ක් විය. සමාලෝචිත වර්ෂය සඳහා වියදම, ඉකුත් වර්ෂය සඳහා වියදම සහ 2012 සැප්තැම්බර් 30 දිනට සමුච්චිත වියදම පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

| සංරචකය | 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවයක කාල පරිච්ඡේදය සඳහා වියදම | 2011 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වියදම | 2012 සැප්තැම්බර් 30 දිනට සමුච්චිත වියදම |
|-----------------------|--|---|---|
| (අ) සිවිල් වැඩ | රු. 781,470,077 | රු. 423,723,304 | රු. 1,211,419,469 |
| (ආ) උපකරණ හා ද්‍රව්‍ය | 351,280,638 | 24,065,347 | 375,345,985 |
| (ඇ) මෙහෙයුම් වියදම | 42,646,243 | 45,301,234 | 90,105,687 |
| (ඈ) ණය මත පොලී | 2,008,601 | 1,257,497 | 3,266,098 |
| එකතුව | 1,177,405,559 | 494,347,382 | 1,680,137,239 |

2.2 අග්‍රිම අරමුදල් ගිණුම

මූල්‍ය ප්‍රකාශන සහ ලබා ගත හැකි වූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය තුළ අග්‍රිම අරමුදල් ගිණුමේ මෙහෙයුම් හා 2012 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මාස නවයක කාල පරිච්ඡේදයට අදාළව එම ගිණුමේ පැවති ශේෂය පහත දැක්වේ..

| | එ.ජ.ඩො. | රු. |
|--------------------------|-----------|-------------|
| 2012 ජනවාරි 01 දිනට ශේෂය | 1,280,000 | 141,965,312 |
| එකතු කළා :- ඌන පුර්ණයන් | 918,528 | 102,236,673 |

| | | |
|-------------------------------|--------------|----------------|
| විදේශ විනිමය වාසිය | - | 11,403,675 |
| | ----- | ----- |
| | 2,198,528 | 255,605,660 |
| අඩුකලා :- ආපසු ගැනීම් | 2,195,137 | 255,165,475 |
| | ----- | ----- |
| 2012 සැප්තැම්බර් 30 දිනට ශේෂය | <u>3,391</u> | <u>440,185</u> |

3. විගණන නිරීක්ෂණ

මුදල් රෙගුලාසි 1646 ට අනුකූල නොවීම

මුදල් රෙගුලාසි 1646 ප්‍රකාරව ව්‍යාපෘතයේ රාජකාරි නිල වාහන වල දෛනික ධාවන සටහන් ඊළඟ මාසයේ 15 වන දිනට පෙර විගණනයට ඉදිරිපත් කළ යුතු වුවද, ඊට අනුකූලව ව්‍යාපෘතියේ වාහන පහක දෛනික ධාවන සටහන් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස එම වාහන පහ සඳහා දරන ලද රු.1,476,034 ක් වූ ඉන්ධන වියදම විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කළ නොහැකි විය.

4. මූල්‍ය හා භෞතික කාර්ය සාධනය

4.1 ප්‍රගති වාර්තාවට අනුව 2012 සැප්තැම්බර් 30 දිනට ව්‍යාපෘතියේ සමස්ත මූල්‍ය හා භෞතික කාර්ය සාධනය අංශ අනුව පහත දැක්වේ.

| අංශය | පළාත් ව්‍යාපෘති සම්බන්ධීකරණ කමිටුව විසින් අනුමත කරන ලද උප ව්‍යාපෘති සංඛ්‍යාව | නිම කරන ලද උප ව්‍යාපෘති සංඛ්‍යාව | ඇස්තමේන්තුගත වටිනාකම | තථ්‍ය වියදම |
|---------------------------|--|----------------------------------|----------------------|-------------|
| ----- | ----- | ----- | ----- | ----- |
| | | | රු.(මිලියන) | රු.(මිලියන) |
| සෞඛ්‍ය | 60 | 60 | 841.03 | 756.63 |
| අධ්‍යාපන | 31 | 31 | 163.1 | 141.51 |
| කෘෂිකර්ම හා පශු සම්පත් | 20 | 16 | 154.34 | 83.79 |
| වාරිමාර්ග | 10 | 7 | 139.70 | 110.89 |
| ග්‍රාමීය මාර්ග | 10 | 2 | 62.52 | 13.96 |
| ග්‍රාමීය විදුලි බල සැපයුම | 2 | 2 | 238.06 | 231.24 |

| | | | | |
|-------------------------------|------------|------------|-----------------|-----------------|
| ආයතනික යටිතල පහසුකම් | 36 | 33 | 180.49 | 136.19 |
| ග්‍රාමීය ප්‍රජා යටිතල පහසුකම් | 37 | 35 | 156.00 | 112.57 |
| | ----- | ----- | ----- | ----- |
| එකතුව | <u>206</u> | <u>186</u> | <u>1,935.24</u> | <u>1,586.77</u> |

4.2 ප්‍රගති වාර්තාවට අනුව 2012 සැප්තැම්බර් 30 දිනට ව්‍යාපෘතියේ සමස්ත මුල්‍ය හා භෞතික කාර්ය සාධනය සංරචක අනුව පහත දැක්වේ.

| සංරචකය | ප්‍රතිපාදන (අතිරේක ණය) | | | | තව්‍ය වියදම | | | පීපීසීසී රිසික් අනුමත කරන ලද උපව්‍යාපෘති සංඛ්‍යාව | නිමකරන ලද උපව්‍යාපෘති සංඛ්‍යාව |
|---------------------------|------------------------|-----------------|-----------------|------------------|-----------------|------------------|--------------|---|--------------------------------|
| | ආ.සං.බැ | ශ්‍රී.ලං.ර. | එකතුව | එකතුව | එ.ජ.ඩො (මිලියන) | රු. | % | | |
| | එ.ජ.ඩො (මිලියන) | එ.ජ.ඩො (මිලියන) | එ.ජ.ඩො (මිලියන) | රු. (මිලියන) | එ.ජ.ඩො (මිලියන) | රු. (මිලියන) | | | |
| සිවිල් වැඩ | 9.0 | | 9.0 | 1,121.337 | 8.176 | 1,211.42 | 108.03 | 148 | 135 |
| උපකරණ | 2.0 | | 2.0 | 249.186 | 2.875 | 363.515 | 145.88 | 56 | 51 |
| ව්‍යාපෘති කළමනාකරණය | 1.0 | | 1.0 | 124.593 | 0.590 | 69.684 | 55.93 | | |
| බදු හා ගාස්තු-ශ්‍රී.ලං.ර. | | 3.8 | 3.8 | 418.000 | 1.850 | 32.254 | 7.72 | | |
| මෙහෙයුම් කාලය තුළ පොළිය | 0.8 | | 0.8 | 99.674 | 0.050 | 3.266 | 3.28 | | |
| එකතුව | <u>12.8</u> | <u>3.8</u> | <u>16.6</u> | <u>2,012.790</u> | <u>13.541</u> | <u>1,680.138</u> | <u>83.47</u> | <u>204</u> | <u>186</u> |

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) ආසියානු සංවර්ධන බැංකුව ඇ.එ.ජ. ඩොලර් මිලියන 9 ක් ලබා දී තිබූ සිවිල් වැඩ සංරචකය යටතේ උප ව්‍යාපෘති 148 ක් පළාත් ව්‍යාපෘති සම්බන්ධීකරණ කමිටුව අනුමත කර තිබුණි. ව්‍යාපෘති කාල පරිච්ඡේදය අවසන් වන විට ඉන් උප ව්‍යාපෘති 135 ක් නිමකර තිබූ අතර ඒ සඳහා ඇ.එ.ජ. ඩොලර් මිලියන 8.776 ක් වැය කර තිබුණි.
- (ආ) එසේම පළාත් ව්‍යාපෘති සම්බන්ධීකරණ කමිටුව ඇ.එ.ජ. ඩොලර් මිලියන 2 ක වටිනාකමකට උපකරණ සංරචකය යටතේ උප ව්‍යාපෘති 56 ක් අනුමත කර තිබූ අතර ව්‍යාපෘති කාල පරිච්ඡේදය

අවසන් වන විට ඉන් උප ව්‍යාපෘති 51 ක් නිමකර තිබුණු අතර ඒ සඳහා ඇ.ව.ජ. ඩොලර් මිලියන 2.875 ක් වැයකර තිබුණි.

4.3 ප්‍රතිපූර්ණයන්

සමාලෝචිත කාල පරිච්ඡේදය තුළ ඉල්ලුම් කරන ලද ප්‍රතිපූර්ණයන් පිළිබඳ විස්තර පහත ප්‍රකාශයෙන් දැක්වේ.

| | රු. |
|---|----------------------|
| මුළු වියදම | 1,680,137,238 |
| අඩු කළා :- පොලී ගාස්තු | 3,266,098 |
| අඩු කළා :- ශ්‍රී ලංකා රජයේ දායකය | <u>240,406,164</u> |
| ප්‍රතිපූර්ණයන් සඳහා සුදුසුකම් ලත් වියදම | <u>1,436,464,976</u> |
| 2012 සැප්තැම්බර් 30 දක්වා ඉල්ලුම් කරන ලද ප්‍රතිපූර්ණයන් | 1,372,472,007 |
| ර්ලන මාසයේ ඉල්ලුම් කළ යුතු ප්‍රතිපූර්ණයන් | <u>63,992,969</u> |
| | <u>1,436,464,976</u> |
| ලැබුණු ප්‍රතිපූර්ණයන් | 1,073,766,169 |
| කරන ලද සෘජු ගෙවීම් | 344,742,208 |
| ලැබිය යුතු ප්‍රතිපූර්ණයන් | <u>17,956,599</u> |
| | <u>1,436,464,976</u> |

5. පද්ධති හා පාලන

පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

(අ) ගිණුම් සටහන් පවත්වාගෙන යාම

(ආ) අභ්‍යන්තර විගණනය